

දෙවිනුවර ප්‍රාදේශීය සභාව  
මාතර දිස්ත්‍රික්කය

---

1 මූල්‍ය ප්‍රකාශන

---

1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

---

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2016 මැයි 02 දිනද, ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන 2015 අප්‍රේල් 09 දිනද විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, සමාලෝචිත වර්ෂයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2016 නොවැම්බර් 25 දින සභාවේ ලේකම්වරයා වෙත යවා ඇත.

1.2 තත්ත්වගණනය කළ මතය

---

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2015 දෙසැම්බර් 31 දිනට දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

---

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු

---

පහත දැක්වෙන ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) ප්‍රාදේශීය සභා ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ සමාලෝචිත වර්ෂයට අදාළව ලැබිය යුතු රු.2,743,975 ක මුදල ගිණුම්ගත කර නොතිබුණි.
- (ආ) සභාවට අයත් මිරිස්වත්ත ඉඩමේ ආරක්ෂිත දැල් වැට ඉදිකිරීමට සමාලෝචිත වර්ෂයේදී දරන ලද රු.923,363 ක වියදම ප්‍රාග්ධනිත කර නොතිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේදී ස්ථාවර වත්කම් වැඩි දියුණු කිරීමට දරන ලද රු.200,500 ක් හා සභාවේ ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකිරීම සඳහා වැයකළ රු.237,750 ක වියදම් ස්ථාවර වත්කම් යටතේ ප්‍රාග්ධනිත කර නොතිබුණි.
- (ඈ) ඉකුත් වර්ෂයේදී සභාවට පරිත්‍යාග ලෙස ලැබී තිබූ ට්‍රැක්ටර් රථයේ පිරිවැය රු.392,000 ක් අඩුවෙන් ගිණුම්ගත කර තිබුණි.

**1.3.2 නොසැසඳූ පාලන ගිණුම**  
-----

මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ගිණුම් විෂයයන් 10 කට අදාළ ශේෂයන් සහ ඊට අදාළ උපයෝගී ලේඛන/උපලේඛනවල දැක්වෙන ශේෂ අතර එකතුව රු.36,181,235 ක අසමානතා නිරීක්ෂණය විය.

**1.3.3 අවිනිශ්චිත ගිණුම**  
-----

2007 වර්ෂයටත් පෙර සිට මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙනෙමින් පවතින අවිනිශ්චිත ගිණුමේ වූ රු.821,995ක බැර ශේෂය නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීද කටයුතු කර නොතිබුණි.

**1.3.4 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්**  
-----

වර්ෂ 03 කට වඩා වැඩි කාලයක් ඉක්මවූ රු.78,168 ක් වූ හිඟ හිටි වෙනත් ආදායම් ශේෂයක්ද, රු.898,683 ක් වූ කර්මාන්ත ණයහිමි ශේෂයද, රු.2,130,684 ක් වූ විවිධ ණයහිමි ශේෂද, රු.731,068 ක් වූ නොගෙවූ වැටුප් හා වෙනත ශේෂයක්ද පවතින නමුත්, එම ශේෂ නිරවුල් කිරීමට සමාලෝචිත වර්ෂයේදීත් පියවර ගෙන නොතිබුණි.

**1.3.5 විගණනය සඳහා සාක්ෂි නොවීම**  
-----

එකතුව රු.142,426,380 ක් වූ ඉඩම් හා ගොඩනැගිලි සහ අනෙකුත් ස්ථාවර වත්කම් සම්බන්ධයෙන් විධිමත්ව පවත්වන ලද ස්ථාවර වත්කම් ලේඛනය, ඉන්වෙන්ට්‍රි ලේඛනය සහ වාර්ෂික සමීක්ෂණ මණ්ඩල වාර්තාද, එකතුව රු.23,755,544ක් වූ පුස්තකාල පොත්, කර්මාන්ත ණයගැති ශේෂ, ආපසු ගෙවිය යුතු තැන්පතු හා ස්ථාවර තැන්පතු සම්බන්ධයෙන් උපලේඛනද, රු.5,413,454 ක් වූ කර්මාන්ත ණයහිමි ශේෂ සහ රු.1,852,089 ක් වූ පොදු ණයගැති ශේෂ සම්බන්ධයෙන් උපලේඛන හා උපයෝගී ලේඛනද, රු.825,551 ක් වූ පෙර ගෙවුම් පිළිබඳ උපලේඛන හා තැන්පත් ලේඛන යනාදී සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේදී ඒවා සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.

**02. මූල්‍ය සමාලෝචනය**  
-----

**2.1 මූල්‍ය ප්‍රතිඵල**  
-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදමට වඩා වැඩි වූ ආදායම රු.19,474,448 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදමට වඩා වැඩිවූ ආදායම රු.15,479,190 ක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයේ රු.3,995,258 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි.

2.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ පුනරාවර්තන වියදම් මුළු පුනරාවර්තන ආදායමින් සියයට 73 ක් තරම් ඉහළ අගයක් ගෙන තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂ දෙක තුළ ආදායම් ආධාර , ස්වයං උත්පාදන ආදායම් සහ පුනරාවර්තන වියදම පිළිබඳ සාරාංශගත විස්තරයක් පහත දැක්වේ.

වර්ෂය	මුළු පුනරාවර්තන ආදායම්	ආදායම් ආධාර මුදල	ස්වයං උත්පාදන ආදායම්	මුළු පුනරාවර්තන වියදම්	ස්වයං උත්පාදන ආදායම ඉක්මවූ පුනරාවර්තන වියදම
	රු.	රු.	රු.	රු.	රු.
2015	73,421,269	30,683,938	42,737,331	53,946,821	(11,209,490)
2014	58,564,900	18,166,192	40,398,708	43,085,710	(2,687,002)
2013	56,978,572	14,708,690	42,269,882	38,716,993	3,552,889

- (ඇ) සමාලෝචිත වර්ෂය ඇතුළු ඉකුත් වර්ෂ දෙකෙහි ආදායම් ආධාර වල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන අතර, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ ස්වයං උත්පාදන ආදායමේදී සුළු වර්ධනයක් පෙන්නුම් කෙරුණි.
- (ඈ) සෑම වර්ෂයකම පුනරාවර්තන වියදම් අඛණ්ඩව වැඩිවන වේගයකින් වර්ධනය වී ඇති අතර, එම තත්ත්වය පාලනය කර ගැනීම කෙරෙහි සභාවේ අවධානය යොමු වී නොතිබුණි.
- (ඉ) ස්වයං උත්පාදන ආදායම ඉක්මවා සෑම වර්ෂයකදීම පුනරාවර්තන වියදම වැඩිවී තිබූ අතර, ආදායම් ආධාර නොලැබෙන්නට, ස්වයං උත්පාදන ආදායමෙන් පුනරාවර්තන වියදම් ආවරණය කර ගැනීමට කිසිදු ආකාරයකින් හැකියාව නොලැබෙන තත්ත්වයක් පෙන්නුම් කෙරුණි.
- (ඊ) ඉහත අංක (ඇ) සිට (ඉ) දක්වා ඡේදවල දැක්වෙන කරුණු අනුව ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට සභාවේ අවධානය යොමුවිය යුතු බවත්, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් සභාවේ මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයන් උද්ගත විය හැකි බවත්, එමඟින් අඛණ්ඩ පැවැත්මට අහිතකර බලපෑම් ඇතිවිය හැකි බවත් විගණනයේදී නිරීක්ෂණය විය.

**2.3 ආදායම් පරිපාලනය**  
-----

**2.3.1 වර්ෂයේ ඔදු**  
-----

සමාලෝචිත වර්ෂයේ ආරම්භක හිඟ ශේෂය සහ වර්ෂයේ බිල්කිරීම් සමඟ රු.5,154,841ක් අයකරගත යුතුව තිබුණද හිඟ ශේෂයෙන් සියයට 16 ක් හා බිල්කිරීම් වලින් සියයට 37ක් පමණක් අයකර ගෙන තිබුණි. හිඟ ශේෂ අයකර ගැනීම සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 (1) (අ) වගන්තිය ප්‍රකාර කටයුතු කර නොතිබුණි.

**2.3.2 අක්කර ඔදු**  
-----

ආරම්භක හිඟ අක්කර ඔදු ශේෂය සහ වර්ෂයේ බිල්කිරීම් සමඟ අයවිය යුතු රු.64,398 න් වර්ෂය තුළ රු.1,970 ක් පමණක් අයකරගෙන තිබුණු නමුත්, හිඟ ශේෂ අයකර ගැනීම සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158(1) (අ) වගන්තිය ප්‍රකාර කටයුතු කර නොතිබුණි.

**2.3.3 කුලී**  
-----

ආරම්භක හිඟ ශේෂයෙන් සියයට 21 ක් හා බිල් කිරීම් වලින් සියයට 50ක් පමණක් වර්ෂය තුළ අයකර ගැනීම නිසා වර්ෂය අවසානයට හිඟ ශේෂය රු.9,758,631 ක් තරම් ඉහළ අගයක් ගෙන තිබුණි. හිඟ මුදල් අයකර ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොතිබුණි.

**2.3.4 උසාවි දඩ හා මුද්දර ගාස්තු**  
-----

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2015 දෙසැම්බර් 31 දිනට උසාවි දඩ වෙනුවෙන් රු.722,579 ක් හා මුද්දර ගාස්තු වෙනුවෙන් රු.18,375,079 ක් ලැබිය යුතුව තිබුණි.

**2.3.5 වෙනත් ආදායම්**  
-----

2014 වර්ෂයේදී ජේ.සී.බී. යන්ත්‍රය කුලියට දීම වෙනුවෙන් අයවිය යුතු රු.281,757ක මුදල අයකරගෙන නොතිබුණි.

**03. මෙහෙයුම් සමාලෝචනය**  
-----

**3.1 ප්‍රාග්ධන වැඩ යෝජනා ඉටුකිරීමේ ප්‍රගතිය**  
-----

සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ප්‍රාග්ධන වියදම රු.568,669,000 ක් වූ නමුත්, තථ්‍ය ප්‍රාග්ධන වියදම රු.57,502,916 ක් වූයෙන්, රු.511,166,084 ක ඉතිරි කිරීම් පැවතිනි. ඉතිරිය ඇස්තමේන්තුගත ප්‍රතිපාදනයෙන් සියයට 90 ක් විය. මේ අනුව සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන එකී අරමුණු සඳහා යොදවා ගැනීමේ පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කෙරුණි.

**3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා**  
-----

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (අ) ද්විතියික හා ප්‍රාථමික තනතුරු වර්ගවල අතිරික්ත සේවක සංඛ්‍යාව 09 ක් වූ අතර, එම තනතුරු විධිමත් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) 2011 වර්ෂයේ සිට හිඟහිට පවතින රු.59,933 ක් වූ ණය ශේෂ අයකර ගැනීමටද කටයුතු කර නොතිබුණි.

**3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා**  
-----

නිලධාරීන් 15 දෙනෙකු වෙනුවෙන් පළාත් පාලන කොමසාරිස්ගෙන් ප්‍රතිපූර්ණය කරගත යුතු රු.1,011,498 ක් වූ දේපළ ණය සඳහා වූ බැංකු පොලියේ වෙනස සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් ප්‍රතිපූර්ණය කරගෙන නොතිබුණි.

**04. යහපාලනය හා ගිණුම් කටයුතුභාවය**  
-----

**4.1 අයවැය පාලනය**  
-----

සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනයේ ඇතුළත් වියදම් විෂයයන් 04 ක සීමාවන් ඉක්මවා රු.7,037,643 ක වියදම් දරා තිබුණු අතර, වියදම් විෂයයන් 04 ක ඉතිරි කිරීමිවල එකතුව රු.10,267,665 ක් විය. ආදායම් විෂයයන් 04 ක උපයා නොගත් ඉලක්කගත ආදායම් රු.7,274,622 ක් වීම යනාදී හේතු නිසා අයවැය ලේඛනය ඵලදායී මූල්‍ය කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණි.

**4.2 අභ්‍යන්තර විගණනය**  
-----

ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 133 හා 134 හි දැක්වෙන විධිවිධානයන් සහ දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්ගේ 2014 පෙබරවාරි 24 දිනැති අංක දපපා/යහ/01/න.ව.ලේ දරන චක්‍රලේඛය ප්‍රකාර ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණු නමුත්, සභාව විසින් පත්කර තිබුණු අභ්‍යන්තර විගණන නිලධාරියාට සමාලෝචිත වර්ෂයේදී වැටුප් හා දීමනා ලෙස රු.499,752 ක මුදලක් ගෙවා තිබුණි.

**4.3 විගණන හා කළමනාකරණ කමිටු**  
-----

2009 ජුනි 09 දිනැති අංක DMA/2009 (i) දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

**4.4 වත්කම් කළමනාකරණය**  
-----

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

(අ) නිශ්ක්‍රීය හා උණ උපයෝජන වත්කම්  
-----

අක්‍රීයව පවතින පිරිවැය රු.1,369,760 ක් වූ වාහන 03 ක් හා වටිනාකම සඳහන් නොවූ කැබ් රථ 02 ක් සම්බන්ධයෙන් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

(ආ) පවරා නොගත් වත්කම්  
-----

සභාව විසින් භාවිතයට යොදවාගෙන තිබුණු එකතු වටිනාකම රු.45,945,129 ක් වූ වාහන 05 ක් පවරා නොගෙන ප්‍රයෝජනයට ගනිමින් පැවතුණි.

**5. පද්ධති හා පාලනය**  
-----

පහත දැක්වෙන පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි සභාවේ විශේෂ අවධානය යොමු කරනු ලැබේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) අයවැය පාලනය
- (ඇ) ආදායම් පරිපාලය
- (ඈ) වත්කම් කළමනාකරණය